



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව உள்ளாட்டு இறைவரித் திணைக்களம் INLAND REVENUE DEPARTMENT

ලේකම් අංශය
14 වන මහල

දේශීය ආදායම් ගොඩනැගිල්ල
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත
නු.පෙ. 515, කොළඹ 2- ශ්‍රී ලංකාව

සේයාලය
14 වන මහල

உள்ளாட்டு இறைவரித் துறை
சேர் சிற்றம்பலம் ஏ காடினர் மாவத்தை
த.பெ.இல. 515, கொழும்பு - 2, இலங்கை

Secretariat
14th Floor

Inland Revenue Building
Sir Chittampalam A Gardiner Mawatha
P.O. 515, Colombo 2 - Sri Lanka

ෆැක්ස් } 011 - 2338574/ 2338659/ 2338635/
පැක්ස් } 2338570/ 2338543
Fax }
දුරකථන } 011- 2135300/ 2135410/ 2135412 /
தொலைபேசி } 2135413
Telephone }
E-Mail – secretariat@ird.gov.lk
Web: www.ird.gov.lk

SEC/2022/E/05 (සංශෝධිත)

2023.02.07

සේවා නියුක්තික ආදායම ගණනයේ දී ප්‍රතිලාභ සඳහා ඇතැම් මුදල් ප්‍රමාණයන් ප්‍රමාණය කිරීම

සේවා නියුක්තිකයෙකුගේ සේවා නියුක්තිය මගින් වන ලැබීම් සහ ලාභ ප්‍රමාණය කිරීම සම්බන්ධයෙන්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් අනුමත කළ පරිදි, යොමු අංක FP/R/01/05/07/05-2023 දරන 2023.02.07 දිනැති ලිපිය මගින් භාණ්ඩාගාර ලේකම් වෙත නිකුත් කළ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කෙරේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති අංක SEC/2022/E/05 දරන 2022.12.22 දිනැති චක්‍රලේඛය මෙයින් අහෝසි වන අතර, යොමුගත කාර්යය සඳහා මෙම චක්‍රලේඛය බලාත්මක වේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව, 2023 ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඕනෑම මාසයක් සඳහා සේවා නියුක්තිය මගින් ලැබෙන සේවා නියුක්තිකයෙකුගේ ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී එකී සේවා නියුක්තිකයා විසින් ලැබූ හෝ උපයු ප්‍රතිලාභ ලෙස ඇතුළත් කළ යුතු මුදල් ප්‍රමාණ පහත පරිදි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චය කරනු ලැබේ.

1. සේව්‍යෝජකයා විසින් ප්‍රදානය කළ සමාගම් කොටස්වල වටිනාකම

ඕනෑම කොටසක් විභජනය කිරීමේ හෝ ඕනෑම කොටසක් අත්පත් කර ගැනීමට මනාපයක් ප්‍රදානය කිරීමෙන් සේව්‍යෝජකයාගේ ඕනෑම සේවා නියුක්තිකයෙකුට උපවිත වන ඕනෑම ප්‍රතිලාභයක වටිනාකම යන්නෙන්, අතිරික්තයක් තිබේ නම් අවස්ථාවෝචිත පරිදි සේවා නියුක්තිකයින් උදෙසා වූ යෝජනා ක්‍රමයක් යටතේ විභජනය කරන ලද කොටස්වල ඒ විභජනය කරන ලද අවස්ථාවේ වෙළඳපොළ වටිනාකමෙන් එම කොටස් සඳහා සේවා නියුක්තිකයාගේ දායක මුදල අඩු කළවිට ලැබෙන වටිනාකමයි.

2. සේව්‍යෝජකයෙකු විසින් සපයන ලද ඕනෑම වාසස්ථානයකින් වන ප්‍රතිලාභවල වටිනාකම

(අ) සේව්‍යෝජකයෙකු විසින් සපයනු ලබන යම් වාසස්ථානයක් සඳහා ප්‍රතිලාභයේ වටිනාකම, සලකනු ලබන අවස්ථාවන්හි දී, පහත නිශ්චය කර ඇති මුදල් ප්‍රමාණ විය යුතුය;

විස්තරය	අදාළ මාසය සඳහා මූල්‍යමය නොවන ප්‍රතිලාභ ප්‍රමාණය		
	වර්ෂනම් බදු ගෙවන ප්‍රදේශ	වර්ෂනම් බදු නොගෙවන ප්‍රදේශ	වතු බංගලා
සේව්‍යෝජකයා විසින් වාසස්ථානය සැපයීම	අදාළ මාසයේ වැටුපෙන් 12.5% ක්	අදාළ මාසයේ වැටුපෙන් 10 % ක්	අදාළ මාසයේ වැටුපෙන් 7.5% ක්

මෙම චක්‍රලේඛයේ කාර්යය සඳහා, වැටුප යන්නෙන් “ වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය” හෝ අර්ථ සාධක අරමුදල සඳහා අඩු කිරීමට සැලකිය යුතු මුදල් ප්‍රමාණය අදහස් කෙරේ. වෙනත් අවස්ථාවන් සඳහා, වැටුප යනු අදාළ සේවා නියුක්තියෙන් එකී සේවා නියුක්තියට මුදල් ලෙස සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ වේ.

(ආ) සේවා නියුක්තියට පදිංචිව සිටින නිවසක් හෝ මහල් නිවාසයක් සම්බන්ධයෙන් මාසික දීමනාවක් ලෙස සේවා නියුක්තියට ගෙවූ යම් මුදලක් හෝ සේවා නියුක්තියට විසින් දරන ලද ඕනෑම වියදමක් සේව්‍යෝජකයා විසින් ප්‍රතිපූරණය කිරීමේ දී ප්‍රතිලාභයේ වටිනාකම විය යුත්තේ ප්‍රතිපූරණය කළ සත්‍ය වියදම හෝ සේව්‍යෝජකයා විසින් ගෙවූ දීමනාවයි.

(ඇ) වාසික ස්ථානයක් සැපයීම හෝ කුලියක් වෙනුවෙන් සේවා නියුක්තියට වැටුපෙන් අඩු කළ ඕනෑම ප්‍රමාණයක් සම්බන්ධයෙන් නම්, සේවා නියුක්තිය ප්‍රතිලාභය, ඉහත 2 (අ) හෝ (ආ) යටතේ නිශ්චය කළ ප්‍රතිලාභයෙන් සේවා නියුක්තියට වැටුපෙන් අඩු කළ ප්‍රමාණය, අඩු කිරීම විය යුතුය.

3. සේව්‍යෝජකයා විසින් සපයන ප්‍රවාහන පහසුකම්වල ඇතුළත් ප්‍රතිලාභවල වටිනාකම ප්‍රමාණනය කිරීම

පෞද්ගලික පාවිච්චිය සඳහා අර්ධ වශයෙන් භාවිතා කරන මෝටර් රථ සැපයීම මගින් හෝ එවැනි වාහනයක් සැපයීම වෙනුවෙන් ගෙවූ යම් දීමනාවල සමුච්චිතය [පහත (ආ) සහ (ඇ) ඡේද සඳහා] මගින් වන ප්‍රතිලාභයේ වටිනාකම පහත පරිදි ප්‍රමාණනය කෙරේ.

(අ) සේව්‍යෝජකයා විසින් සැපයූ යම් මෝටර් රථයක් පෞද්ගලික භාවිතය (අර්ධ ලෙස) මගින් වන ප්‍රතිලාභයේ වටිනාකම

මෝටර් රථයේ වර්ගය	අදාළ මාසය සඳහා මූල්‍යමය නොවන ප්‍රතිලාභ ප්‍රමාණය (රු.)		
	මෝටර් රථය	රියදුරු	ඉන්ධන
ඕනෑම මෝටර් රථයක්	20,000	10,000	20,000

(ආ) රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ යම් චක්‍රලේඛයක්, විධිවිධානයක් හෝ රෙගුලාසියක් යටතේ, එකී සේවා නියුක්තියට නිල භාවිතය සඳහා එකී සේව්‍යෝජකයා විසින් වාහනයක් ලබා දිය යුතු හෝ වාහනයක් ලබාදීම (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) වෙනුවෙන් ගෙවිය යුතු මුදලක් හෝ එකී සේවා නියුක්තියට විසින් හිමිකාරීත්වය දරන හෝ කුලියට ගත් වාහනය පාවිච්චි කිරීම සඳහා සේවා නියුක්තියට යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වන ප්‍රතිලාභයේ වටිනාකම, සේව්‍යෝජකයා විසින් දරන පිරිවැයෙන් 25% ක් විය යුතුය.

(ඇ) යම් සේවා නියුක්තියකුට නිල භාවිතය සඳහා වාහනයක් (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) ලබාදීම අවශ්‍ය වන විට සහ රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ යම් චක්‍රලේඛයක්, විධානයක් හෝ රෙගුලාසියක් යටතේ ඉන්ධන සඳහා ගෙවීමකට හිමිකම් ඇතිවිට, ඇතුළත් කළ යුතු ප්‍රතිලාභයේ වටිනාකම, එකී චක්‍රලේඛය, නියෝගය හෝ රෙගුලාසිය යටතේ සේවා නියුක්තියට හිමිකම් දරන ඉන්ධන ප්‍රමාණයේ 25% කට ආරෝපණය කළ යුතු පරිදි සේව්‍යෝජකයා විසින් දරනු ලබන පිරිවැයේ එකී කොටස විය යුතුය.

(ඈ) අවස්ථාවෝචිත පරිදි ප්‍රාථමික සේවානියුක්තිය සහ/ හෝ ද්විතීයික සේවා නියුක්තිය මගින් වන එක් වාහනයක් සම්බන්ධයෙන් පමණක්, ප්‍රතිලාභයේ වටිනාකම ඉහත 3(අ) ඡේදයේ සපයා ඇති පරිදි ප්‍රමාණනය කළ යුතුය.

(ඉ) වාහන එකකට වඩා වැඩි සංඛ්‍යාවකට සේවා නියුක්තිකයාට ඉන්ධන සපයනු ලබන අවස්ථාවක දී, අවස්ථාවේදී පරිදි ප්‍රාථමික සේවා නියුක්තිය සහ/ හෝ ද්විතීයික සේවා නියුක්තිය මගින් වන එක් වාහනයක් සඳහා පමණක් 3(අ) ඡේදය අදාළ වේ.

(ඊ) සියලුම අතිරේක වාහනවල ඉන්ධන සහ වාහනය සඳහා සේවායෝජකයා/ සේවායෝජකයින් විසින් දරන ලද සමුච්චිත පිරිවැය, ඇතුළත් කළ යුතු ප්‍රතිලාභයේ වටිනාකම විය යුතුය.

(උ) මෝටර් බයිසිකලයක් පෞද්ගලික භාවිතය (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) මගින් සේවා නියුක්තිකයාට වන ප්‍රතිලාභයේ වටිනාකම -

i. එකී සේවායෝජකයාගේ ගිණුම මගින් සේවායෝජකයා විසින් ඉන්ධන සහිතව සපයා දෙනු ලබන විට, එකී මූල්‍යමය නොවන ප්‍රතිලාභය මසකට රු. 5,000/- ක් විය යුතුය. (එන්ජින් ධාරිතාවය නොසලකා);

ii. සේවායෝජකයා විසින් ඉන්ධන රහිතව සපයා දෙනු ලබන විට එකී මූල්‍යමය නොවන ප්‍රතිලාභය මසකට රු. 3,000/- ක් විය යුතුය. (එන්ජින් ධාරිතාවය නොසලකා)

(ඌ) පෞද්ගලික භාවිතයෙන් වන ප්‍රතිලාභවල වටිනාකම -

i. සේවායෝජකයා විසින් සපයා ඇති ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන ඕනෑම මෝටර් රථයක, එහි ධාවන වාර්තා එකී සේවායෝජකයා විසින් නිවැරදිව නඩත්තු කරන අවස්ථාවන්හි දී කිලෝමීටරයක් සඳහා එවැනි මූල්‍යමය නොවන ප්‍රතිලාභය රු. 25/- ක් (මෝටර් රථයේ එන්ජින් ධාරිතාව නොසලකමින්) විය යුතු වන අතර මසකට රු. 20,000/- නොඉක්මවිය යුතුය;

ii. සේවායෝජකයා විසින් සපයා ඇති මෝටර් බයිසිකලයක, එහි ධාවන වාර්තා එකී සේවායෝජකයා විසින් නිවැරදිව නඩත්තු කරන අවස්ථාවන්හි දී කිලෝමීටරයක් සඳහා එවැනි මූල්‍යමය නොවන ප්‍රතිලාභය රු. 05/- ක් විය යුතුය. (එහි එන්ජින් ධාරිතාවය නොසලකමින්)

(ඵ) සේවා නියුක්තිකයා විසින් හිමිකාරත්වය දරන ඕනෑම මෝටර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් නඩත්තු කිරීම හෝ ඉන්ධන සම්බන්ධයෙන් යම් වියදමක් සේවායෝජකයා විසින් දරන්නේ නම් හෝ ප්‍රතිපූරණය කරන්නේ නම්, සේවා නියුක්තිකයාට වන ප්‍රතිලාභයේ වටිනාකම යනු සත්‍ය වියදමයි.

(ආ) වාහනයක් සැපයීම සඳහා සේවා නියුක්තිකයාගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්නේ නම්, සේවා නියුක්තික ප්‍රතිලාභය වනුයේ සේවා නියුක්තිකයාගේ වැටුපෙන් අඩු කළ ප්‍රමාණය, ඉහත 3(අ) හෝ (ආ) යටතේ නිශ්චය කර ඇති ප්‍රතිලාභයෙන් අඩු කිරීමයි.


4. සේවායෝජකයා විසින් සපයා ඇති සන්නිවේදන පහසුකම්වල වටිනාකම ප්‍රමාණනය කිරීම

රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ ඕනෑම චක්‍රලේඛයක්, නියෝගයක් හෝ රෙගුලාසියක් යටතේ සන්නිවේදන පහසුකම් සඳහා ගෙවීමක් ලැබීමට හිමිකම් ඇති ඕනෑම සේවා නියුක්තිකයෙකුට කරනු ලබන එවැනි ගෙවීම්වල සේවා නියුක්තිකයාගේ ප්‍රතිලාභවල වටිනාකම, එවැනි ගෙවීම් සඳහා සේවායෝජකයා විසින් දරන පිරිවැයෙහි 25% ක් වේ.

5. සේව්‍යෝජකයා විසින් සපයා ඇති අනෙකුත් ප්‍රතිලාභ

	ප්‍රතිලාභයේ ස්වභාවය	ප්‍රතිලාභයේ වටිනාකම
1	විදේශිකයින් සඳහා හෝටල් පහසුකම් සැපයීම	පිරිවැයෙන් 100%ක්
2	සහනදායී පොලී අනුපාත මත ණය	පිරිවැයෙන් 0%ක්
3	විදුලිබලය සහ ගෑස් සැපයීම ආදිය	පිරිවැයෙන් 100%ක්
4	වෛද්‍ය ප්‍රතිලාභ සැපයීම	එවැනි වෛද්‍ය බිල්පත්වලින් 100%ක්
5	නොමිලේ ආහාර සැපයීම	පිරිවැයෙන් 100%ක්
6	අදාළ සේවයේ එකම ශ්‍රේණියේ සියළු පූර්ණකාලීන සේවා නියුක්තිකයන්ට සමාන කොන්දේසි මත ප්‍රතිලාභ අත් නොවන අවස්ථාවක දී, සේවා නියුක්තිකයන්ගේ දත්ත වෛද්‍ය හෝ වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූර්ණය කිරීම	පිරිවැයෙන් 100%ක්
7	දුරකථන බිල්පත් ගෙවීම	පිරිවැයෙන් 50%ක්
8	ගුවන් ටිකට්පත් (නිල කාර්යය හැර)	පිරිවැයෙන් 100%ක්
9	බදු ගෙවීම	ගෙවූ බදු මුදල් ප්‍රමාණය

2023 ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන මාසය සඳහා යම් සේවා නියුක්තිකයෙකුගේ මූල්‍යමය නොවන ප්‍රතිලාභ, මෙම චක්‍රලේඛය යටතේ දක්වා ඇති ක්‍රමය හැර වෙනත් ක්‍රමයකට ගණනය කළේ නම් අඩු කළ බදු ප්‍රමාණය සහ අඩු කළ යුතු බදු ප්‍රමාණය අතර වෙනස ඉක්බිතිව වහාම එළඹෙන මාසයන් තුළ මෙම චක්‍රලේඛය අනුව ගැලපිය යුතුය.



දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

ඩී.ආර්.එස්. හපුආරච්චි
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
සර් වික්‍රමපලම් ඒ ආර්ථික ප්‍රවර්ධන
කොළඹ 02.